

ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ හෝ ආනයනය කරනු ලැබූ සෑම ටෙලිනාට්‍යයක් විකුපටයක් හෝ වාණිජ වැඩසටහන් සඳහා බදු අයකර ගැනීමේදී 2006 අංක 11 දරන මුදල් පනතේ 8 වන වගන්තිය සමඟ කියවෙන උක්ත පනතේ 6 වන වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන (2) ඡේදය යටතේ ජනාධිපතිතුමා විසින් කරනු ලබන නියෝග.

නියෝග

- මෙම නියෝග මුදල් (ටෙලිනාට්‍ය විකුපට සහ වාණිජ වැඩසටහන් බද්ද) නියෝග 2006 අංක 1 ලෙස හඳුන්වනු ලබයි.

2006 අංක 11 දරන මුදල් පනතේ 11 කොටස මගින් පනවනු ලබන ටෙලිනාට්‍ය විකුපට සහ වාණිජ වැඩසටහන් බද්ද මගින් සෑම ටෙලිනාට්‍යක් විකුපටයක් හෝ වාණිජ වැඩසටහනක් සම්බන්ධයෙන් ඒවායේ විකාශන කාලයට අනුරූපව බද්දක් ගෙවිය යුතුය.

උපලේඛනය I

ටෙලිනාට්‍ය විකුපට හා වාණිජ වැඩසටහන් බද්ද

ටෙලිනාට්‍ය විකුපට හා වාණිජ වැඩසටහන් සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු අනුප්‍රමාණයන්

I කොටස

වර්ගය	විකාශන කාලය	අනුප්‍රමාණය රුපියල්
සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හඬ කවන ලද ටෙලිනාට්‍ය හෝ විකුපට	(අ) (i) විනාඩි 30ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා (ii) එම විනාඩි 30 ක කාලපරිච්ඡේදයෙන් පසු එළඹෙන සෑම විනාඩි 5 ක කාල පරිච්ඡේදයක් සඳහා	90.000 15.000
සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හඬ කවන ලද	(ආ) එම නිෂ්කාශණ සහතිකයේ සඳහන් දින සිට දින 60 ක් ඇතුළත නැවත විකාශනය (i) පළමු වන නැවත විකාශනය සඳහා විනාඩි 30ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක් සඳහා	30.000

විනුපට	<p>එම විනාඩි 30 ක කාලපරිච්ඡේදයෙන් පසු එළඹෙන සෑම විනාඩි 5 ක කාල පරිච්ඡේදයක් සඳහා</p> <p>(ii) දෙවන නැවත විකාශනය සඳහා විනාඩි 30ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක් සඳහා</p> <p>එම විනාඩි 30 ක කාලපරිච්ඡේදයෙන් පසු එළඹෙන සෑම විනාඩි 5 ක කාල පරිච්ඡේදයක් සඳහා</p>	<p>5.000</p> <p>20.000</p> <p>3.000</p>
මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍ය	<p>(ii) විනාඩි 30ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා</p> <p>(ii) එම විනාඩි 30 ක කාලපරිච්ඡේදයෙන් පසු එළඹෙන සෑම විනාඩි 5 ක කාලපරිච්ඡේදයක් සඳහා</p>	<p>10.000</p> <p>1.500</p>
වෙනත් ටෙලිනාට්‍ය	<p>(අ) (i) විනාඩි 30ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක් සඳහා</p> <p>(ii) එම විනාඩි 30ක කාලපරිච්ඡේදයෙන් පසු එළඹෙන සෑම විනාඩි 5ක කාල පරිච්ඡේදයක් සඳහා</p>	<p>75.000</p> <p>12.500</p>

II කොටස

වර්ගය	අනුප්‍රමාණය රුපියල්
මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනු ලබන හඬ හොඳවන ලද විනුපට	25.000
එම නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 60ක් ඇතුළත එම විනුපටය	
(i) පළමු නැවත විකාශනය සඳහා	10.000
(ii) දෙවන නැවත විකාශනය සඳහා	5.000

හඩ හොකවන ලද වෙනත් විනුපට විකාශනය	200.000
එම නිශ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 60ක් ඇතුළත	
(i) පළමු හැවන විකාශනය සඳහා	100.000
(ii) දෙවන හැවන විකාශනය සඳහා	75.000

III කොටස

වර්ගය	විකාශන කාලය	අනුප්‍රමාණය රුපියල්
එක් වරක් විකාශනය සඳහා ගතවන කාලය විනාඩි එකක් හෝ ඊට අඩුවන යම් වාණිජ වැඩසටහනක්	යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් නිෂ්කාශන සහතිකයේ දින සිට	
	(i) දින 185ක කාල පරිච්ඡේදයක් තුළ යම් වාර ගණනක් විකාශය කරනු සඳහා	300.000
	(ii) දින 365 ක කාල පරිච්ඡේදයක් තුළ යම් වාර ගණනක් විකාශය කරනු සඳහා	500.000
වෙනත් යම් වාණිජ වැඩසටහනක්	යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් නිෂ්කාශන සහතිකයේ දින සිට දින 90 ක කාල පරිච්ඡේදයක් තුළ යම් වාර ගණනක් විකාශය කරනු සඳහා	150.000

- **3 වන නියෝගය** - මෙම නියෝගවල 11 වැනි නියෝගයෙහි විධිවිධානවලට අනුකූලව ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ නිෂ්කාශන සහතිකයක් නොලබා බලපත්‍රලාභී යම් ආයතනයක් විසින් යම් ටෙලිනාට්‍යයක් විනුපටයක් හෝ වාණිජ වැඩසටහනක් විකාශනය හොකළ යුතුය.

“යම් ටෙලිනාට්‍යයක් විනුපටයක් හෝ වාණිජ වැඩ සටහනක් ශ්‍රී ලාංකීය ගනි සිරිත් අනන්‍යතාවය සහ ආචාරධර්මවලට එරෙහිවනු ඇතැයි ලේකම්වරයාගේ මතය වන අවස්ථාවක එම ටෙලිනාට්‍ය විනුපටය හෝ වාණිජ වැඩසටහන විකාශය කිරීමේ උචිත හෝ අනුචිත බව පිළිබඳව තීරණයක් දෙන ලෙස ඉල්ලා සිටීමින් මෙම නියෝගයන්හි අංක 9 දරන නියෝගයෙහි සඳහන් මුද්‍රලේඛ වෙත ඔහු විසින් යොමු

කරනු ලැබිය හැකිය. එම ටෙලිනාට්‍ය චිත්‍රපටය හෝ වාණිජ වැඩසටහන් විකාශනය කිරීම උචිත නොවෙතැයි මඩුල්ල තීරණය කරන්නේ නම් ලේකම්වරයා විසින් එම නිශ්කාශන සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල යුතු අතර ඒ බව ලිඛිතව එම ආයතනය වෙත දැන්විය යුතුය. එසේ වුවද මණ්ඩලයට සුදුසු යැයි හැඟියන්නා වූ යම් කොන්දේසිවලට අනුගතව ක්‍රියා කිරීමට යම් ආයතනයකට නියම කළ අවස්ථාවක දී එම ආයතනය එම නියමයන්ට අනුගතව ක්‍රියා කිරීමට එකඟවන්නේ නම් ලේකම්වරයා විසින් එම ප්‍රතික්ෂේප කිරීමට විකල්පයක් වශයෙන් එම කොන්දේසි විශේෂිත කොට දක්වමින් නිෂ්කාශන සහතිකයක් නිකුත් කරනු ලැබිය යුතු අතර එම නියමයන්ට අනුගතව ක්‍රියා කිරීම එම ආයතනයේ වගකීම වේ.”

- **4 වන නියෝගය** - ටෙලිනාට්‍ය චිත්‍රපට හා වාණිජ වැඩසටහන් විකාශනය කිරීම සුදුසුද හැද්ද යන්න පරීක්ෂාකර බැලීම සඳහා චිත්‍රපට රූපවාහිනී සාහිත්‍ය භාෂාව විද්‍යාව ඉතිහාසය මනෝවිද්‍යාව සහ නීති වැනි ක්ෂේත්‍රවල නිපුණතාවක් ඇති පුද්ගලයන් තිහකට නොවැඩි සම්පත්ධාරී පුද්ගල කණ්ඩායමක් සමන්විත මණ්ඩල සාමාජිකයන් ලෙස ලේකම්වරයා විසින් පත්කරනු ලැබ ඇත.
- **5 වන නියෝගය** - (1) (අ.) බද්ද ගෙවිය යුතුයැයි බලපත්‍රලත් ආයතනයක් විසින් ස්වකීය වූ තීරණයක් මත අදහස් කරන විට දී සහ

(ආ) 6 වැනි නියෝගයට අනුව බදු නිදහසක් ලැබීමට එම ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටිය සුදුසු නොවන බැවින් 10 වැනි නියෝගය යටතේ නිකුත් කරනු ලැබූ සහතිකයකින් එම බලපත්‍රලත් ආයතනය බද්ද ගෙවිය යුතු බවට ප්‍රකාශ වන අවස්ථාවකදී යම් ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් විකාශය කිරීමට අපේක්ෂා කරන සෑම බලපත්‍රලත් ආයතනයක් විසින්ම මෙම නියෝගවල 1 උපලේඛනයේ 1 කොටසේ හා 11 කොටසේ දක්වා ඇති අනුප්‍රමාණයට අනුව බද්ද වහාම ගෙවිය යුතුය.

2 (අ) යම් බලපත්‍රලාභී විසින් යම් වාණිජ වැඩ සටහනක් විකාශනය කිරීමට පෙර 1 වන උපලේඛනයේ 111 කොටසේ දක්වා ඇති අනුප්‍රමාණයට අනුව බද්ද ගෙවිය යුතුය.

(ආ) යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් (පලමු සඳහන් බලපත්‍රලාභී ආයතනය) ගෙවන ලද බද්ද පළමු බලපත්‍රලාභී ආයතනය විසින් තත් කාර්යය සඳහා නම් කරනු ලැබූ වෙනයම් බලපත්‍රලාභී ආයතනයක් (නම් කරනලද බලපත්‍රලාභී ආයතනය) විසින් ද ගෙන ලද සේ සලකනු ලැබිය යුතු අතර එම නම් කළ බලපත්‍රලාභී ආයතනය මෙම නියෝගවල 11 වන නියෝගය පරිදි ඉදිරි පියවර ගත යුතුවේ. ඒ අනුව නම් කරන ලද බලපත්‍රලාභී ආයතනය විසින් අදාළ බද්ද ගෙවා ඇති බවට නම් කළ බලපත්‍රලාභී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන එම නියෝගයේ සඳහන් ප්‍රකාශය ලේකම්වරයා විසින් පිළිගනු ලැබිය යුතුය.

- **6 වන නියෝගය** - යම් ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් විකාශනය කිරීමට අපේක්ෂා කරන සෑම බලපත්‍රලත් ආයතනයක්ම එම ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටය පහත සඳහන් යම් කාණ්ඩයකට හෝ කාණ්ඩ

කිපයකට අයත්වීමේ හේතුවෙන් බද්දට යටත් නොවෙනැයි එම බලපත්‍රලත් ආයතනය අදහස් කරන්නේ නම් එම ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටය පහතේ 6 වන වගන්තියේ 1 උපවගන්තියේ අතුරු විධාන යටතේ බද්ද ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් ඇත.

(අ) වාර්තා වැඩසටහන්

(ආ) අධ්‍යාපනික

(ඇ) ළමයින්ට විනෝදය සැපයීම සඳහා වන වැඩසටහන්

(ඈ) අනෙකුත් නිර්දේශිත කාණ්ඩ

i. ක්‍රීඩා හෝ ශාරීරික සුවතා

ii. සෞඛ්‍ය

iii. යම් ජාත්‍යන්තර හෝ කලාපීය සිදුවීමක්

iv. යම් ජාත්‍යන්තර හෝ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවයක්

v. යම් රටක පිළිගත් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට උළෙලකදී හෝ ජාත්‍යන්තර ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට උළෙලකදී හොඳම ටෙලි නාට්‍යය හෝ හොඳම චිත්‍රපටය හෝ හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මාන දිනා ඇති යම් ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක්.

vi. මූලින්ම දෙමළ භාෂාවෙන් නිෂ්පාදනය කරනු ලැබූ යම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක්

vii. ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටයක ප්‍රධාන චරිත හා නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ බහුතරය ශ්‍රී ලාංකික පුරවැසියන් වන යම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක්.

මෙම නියෝගයේ කාර්යයන් සඳහා

i. ප්‍රධාන චරිතය යන්නෙන් ප්‍රධාන නළුවා ප්‍රධාන නිලිය සහාය නළුවා සහ සහාය නිලිය ඇතළු වෙතත් ප්‍රධාන චරිත රඟපාන නළුනිලියන් අදහස් වේ.

ii. යම් ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක අධ්‍යක්ෂ සහාය අධ්‍යක්ෂ සංගීත අධ්‍යක්ෂ ප්‍රධාන කැමරා ශිල්පී නිර් රචක ප්‍රධාන සංස්කාරක ප්‍රධාන පසුබිම් ගායක සහ ප්‍රධාන පසුබිම් ගායිකාව ඇතුළුව නිෂ්පාදන කාර්ය මඩුල්ලෙන් අඩකට වඩා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් සමන්විත වන්නේ නම් එම ටෙලිනාට්‍යයේ හෝ චිත්‍රපටයේ නිෂ්පාදන කාර්ය මඩුල්ලෙහි බහුතරය ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් සමන්විත වන ලෙස සැලකිය යුතුය.

- **7 වන නියෝගය** - යම් ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් විකාශය කිරීමට අපේක්ෂා කරන යම් බලපත්‍රලත් ආයතනයක් මෙම නියෝගයන්හි 6 වන නියෝගය යටතේ බදු නිදහස සඳහා ඉල්ලුම් කරන්නේ නම් මෙම නියෝගවල II උපලේඛනයේ දැක්වෙන ආදර්ශ ආකෘතියට අනුව ලේකම්වරයා වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුවේ.

- **8 වන නියෝගය** - එවැනි ඉල්ලුම්පත්‍රයක් ලද විට එම ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටය 6 වන නියෝගය අනුව බද්දෙන් නිදහස් වන්නේද නොවන්නේද යන්න තීරණය කරනු සඳහා 9 වැනි නියෝගය අනුව ස්ථාපනය කරනු ලබන මඩුල්ලක් වෙත ලේකම්වරයා විසින් එම ඉල්ලුම්පත්‍රය යොමු කළ යුතුය.
- **9 වන නියෝගය** - 7 වැනි නියෝගය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම්පත් සලකා බලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු සඳහා 4 වන නියෝගය යටතේ පත් කරන ලද නිපුණතාවයෙන් යුත් පුද්ගල කන්ඩායම අතරින් තුන්දෙනෙකුට වැඩි නොවන මඩුළු ලේකම්වරයා විසින් නම් කළ යුතුය. එම පුද්ගලයන් තුන්දෙනා අතරින් එක් අයෙකු මණ්ඩලයේ සභාපති ලෙස නම් කරනු ලැබේ. මඩුල්ලක් තෝරා ගැනීමේදී ලේකම්වරයා විසින් විෂයානුගත විශේෂඥතාවය කෙරෙහි සැලකිලිමත් වනු ඇත.
- **10 වන නියෝගය** - යම් මඩුල්ලක් වෙත යොමු කරනු ලැබූ ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් මෙම නියෝගයෙහි 6 වැනි නියෝගය අනුව බදු නිදහසට සුදුසුකම් ලබන්නේ දැයි එම මඩුල්ල විසින් තීරණය කළ යුතුය. තමන් වෙත යොමු කරනු ලැබූ කාරණය ගැන තීරණයක් කිරීමෙන් අනතුරුව මෙම නියෝගයේ III වැනි උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතිය අනුව වූ සහතිකයක් මගින් මඩුල්ල විසින් තම තීරණය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. මඩුල්ලේ තීරණය අවසාන තීරණය වේ.

10 (අ) නියෝග 3 හෝ නියෝග 10 යටතේ පත් කර ඇති මඩුල්ල විසින් දෙන ලද තීරණය පිළිබඳව අතෘප්තියට පත් යම් බලපත්‍රලාභී ආයතනයකට එම තීරණය එකී ආයතනයට දැනුම් දුන් දින සිට දින 14ක් ඇතුළත එකී තීරණයට එරෙහිව අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කළ හැක. අභියාචනය ලිඛිතව ඉදිරිපත් කළ යුතු වන අතර අභියාචනය සඳහා හේතු සාධක වූ කරුණු ඇතුළත් විය යුතු වේ. අභියාචනා මණ්ඩලය එවැනි අභියාචනයක් ලැබී දින 13ක් ඇතුළත එකී අභියාචනය විභාගයට ගෙන තීරණයක් ලබා දෙනු ඇත.

මෙම නියෝගයෙහි කාර්ය සඳහා අභියාචනා මණ්ඩලය යන්නෙන් ලේකම්වරයා සහ 4 වන නියෝගයේ දැක්වෙන කුසලතාපූර්ණ කණ්ඩායමක් අතරින් ලේකම්වරයා විසින් තෝරා ගනු ලබන තවත් සිව් දෙනෙකු සාමාජිකයන් වන මණ්ඩලයක් අදහස් වේ. එහෙත් අභියාචනයට බදුන් වී ඇති තීරණය ලබා දුන් මඩුල්ලේ සාමාජිකයෙකු වන යම් කුසලතා පූර්ණ පුද්ගලයෙකු අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෙකු නොවිය යුතුය. ලේකම්වරයා අභියාචනා මණ්ඩලයේ සභාපතිවරයා විය යුතුය. ලේකම්වරයා විසින් එම බලපත්‍රලාභී ආයතනය වෙත දැන්විය යුතු එම අභියාචනා මණ්ඩලයේ තීරණය මෙම නියෝගවල කාර්ය සඳහා අවසාන හා තීරණාත්මක විය යුතුය.

- **11 වන නියෝගය** - යම් ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් හෝ වාණිජ වැඩ සටහනක් සම්බන්ධයෙන් මෙම නියෝගයන්හි 5 වැනි නියෝගයෙහි විධිවිධාන පරිදි බද්ද ගෙවා ඇති සෑම බලපත්‍රලත් ආයතනයක්ම අවස්ථාවෝචිත පරිදි ප්‍රකාශිත කාලසීමාව සඳහා යම් වාණිජ වැඩසටහනක පළමු විකාශනයට හෝ එම ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටය හෝ එහි යම් කොටසක් විකාශය කිරීමට අපේක්ෂිත දිනට සති දෙකකට නොඅඩු කාලයකට පෙර මෙම නියෝගයන්හි IV උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතියට අනුව වන

ලිඛිත ප්‍රකාශයක් ලේකම්වරයා වෙත ඉදිරිපත්කල යුතුය. ප්‍රකාශය ලැබීමෙන් පසු එහි සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් මෙම නියෝගවල V වැනි උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතියට අනුව වූ නිෂ්කාෂණ සහතිකයක් ලේකම්වරයා විසින් බලපත්‍රලත් ආයතනය වෙත නිකුත් කළ යුතුය.

- මෙම නියෝග යටතේ තීරණ ගැනීමේ කාර්යය සඳහා මඩුළු විසින් සැලකිල්ලට ගත යුතු පොදු නියමයන් අඩංගු මාර්ගෝපදේශ ලේකම්වරයා විසින් විටින් විට නිකුත් කරනු ලැබිය යුතුය.
- මෙම නියෝග 2006 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.
- මෙම නියෝගවල කාර්යයන් සඳහා .

“බලපත්‍රලාභී ආයතනයක්” යනු 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රාජපවාහිනී පනත යටතේ හෝ කලින් කලට අධිකාරිය දෙනු ලබන බලපත්‍ර නිකුත් කිරීමේ අධිකාරියකින් බලපත්‍රයක් ලබා ඇති ආයතනයකි.

“ලේකම්වරයා” යන්නෙන් මාධ්‍ය විෂය පච්චාලක ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා අදහස් වේ.

“විකාශණය” යන්නට නැවත විකාශණය ද ඇතුළත් වේ.

“ටේලිනාට්‍ය චිත්‍රපට හෝ වාණිජ වැඩසටහන්” යන්නෙන් ශ්‍රී ලංකාවෙන් පිටතදී සාදනු ලැබ හෝ චිත්‍රපට ගත කරනු ලැබ විකාශය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ හෝ ආනයනය කරනු ලැබූ ටේලිනාට්‍ය චිත්‍රපට හෝ වාණිජ වැඩසටහන් අදහස් කෙරේ.